



**රුහුණ විශ්වවිද්‍යාලය**

**පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය**

ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (M.A.) උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම- 2021/2022 රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මඟින් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යයන මණ්ඩලය යටතේ පවත්වාගෙන යනු ලබන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (M.A.) උපාධි පාඨමාලාවේ 2021/2022 අධ්‍යයන වර්ෂය (11 වන කණ්ඩායම) සඳහා සුදුසුකම්ලත් අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

**ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සුදුසුකම් :**

- I. ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් අර්ඪ 30 සහිතව පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම හෝ
- II. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් සමඟ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පළපුරුද්දක් තිබීම හෝ
- III. ඉහත I හෝ II ට සමකළ හැකි සහ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට පිළිගත හැකි වෙනත් සුදුසුකමක් තිබීම හෝ
- IV. අදාළ ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පළපුරුද්දක් හෝ සුදුසුකම් සහිතව NVQ - 7 මට්ටම සමත්ව තිබීම හෝ
- V. පහත දැක්වෙන වෘත්තීය සුදුසුකම් සමඟ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට පිළිගත හැකි ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ අවම වශයෙන් එක් අවුරුද්දක පළපුරුද්දක් තිබීම.
  - (a) CIMA සුදුසුකම් ලබා තිබීම
  - (c) HNDA (වසර 04ක)
  - (d) HNDC (වසර 04ක )
  - (e) ACCA සුදුසුකම් ලබා තිබීම
  - (g) CMA ඉහලම මට්ටමේ සුදුසුකම් ලබා තිබීම හෝ
- VI. විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට පිළිගත හැකි වෙනත් සුදුසුකම්. (විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ අනුමැතියට යටත්ව අවශ්‍යනම් අපේක්ෂකයන් විශ්වවිද්‍යාලයේ විභාග අංශය මඟින් පවත්වනු ලබන සුදුසුකම් ලබා ගැනීමේ පරීක්ෂණයෙන් සමත්වීම).

**පාඨමාලාවේ ස්වභාවය :**

මෙම පාඨමාලාව "ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට" (SLQF-9 මට්ටම) අනුකූලව නිර්මාණය කර ඇත. ඉගැන්වීම් මාධ්‍යය - සිංහල හෝ ඉංග්‍රීසි යන මාධ්‍යයන්ගෙන් කැමති මාධ්‍යයකින් හැදෑරීම සඳහා ඉල්ලුම්පත් යොමු කළ හැකිය.

කාලසීමාව - අධ්‍යයන වර්ෂ එකක් හෙවත් සමාසික දෙකකි.

පාඨමාලා ශාස්ත්‍රවල- රු. 100800/= (එකවර ගෙවිය නොහැකි නම් මාස 03 ඇතුළත වාරික 2ක් වශයෙන් ගෙවා නිමකළ හැකිය).

**අයදුම්පත් ලබාගැනීම :**

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2022.04.09 වේ. අයදුම්පත් ලබා ගැනීම සඳහා රු.1000/= ක මුදලක් ඕනෑම මහජන බැංකු ශාඛාවකින් යොමු අංක 322052100000019 දරණ රුහුණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ඉතිරි කිරීමේ ගිණුමට බැරවන සේ ගෙවා ලබාගත් ලදුපතෙහි පිටුපස තම නම සහ ලිපිනය සමඟ ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව පැහැදිලිව සඳහන් කර ඉදිරිපත් කළ යුතුවේ. (මෙම යොමු අංකය රහිත ලදුපත් මගින් කරනු ලබන කවර හෝ ගෙවීමක් සඳහා රුහුණ විශ්වවිද්‍යාලය වගනොකියන බව කරුණාවෙන් සලකන්න.) අයදුම්පත පැමිණ ලබා ගන්නේ නම්, රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයට සතියේ දිනයන්හි පැමිණ ලබාගත හැකිය. තැපැල් මඟින් අයදුම්පත් ලබා ගන්නේ නම්, නම සහ ලිපිනය ලියූ රු. 40/= ක් වටිනා මුද්දර ඇලවු 9x4 ප්‍රමාණයේ ලියුම් කවරයක් සමඟ පෙර කී රු.1000/= ක මුදලක් ගෙවා ලබාගත් ලදුපත “ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර” යන ලිපිනයට එවිය යුතුය. ලිපිකවරයේ වම්පස ඉහළ ඉල්ලුම් කරනු ලබන පශ්චාද් උපාධි පාඨමාලාවේ නම සඳහන් කළ යුතුය.

මේ සඳහා වැඩි විස්තර 041-3142984 අංකයෙන් වැඩ කරන දිනයන්හි කාර්යාල වේලාවන් තුළදී ලබාගත හැකිය. නියමිත දිනට පසුව අයදුම්පත් සඳහා කෙරෙන ඉල්ලීම් ද, අසම්පූර්ණ හා නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ද, ප්‍රතික්ෂේප කරනු ලැබේ.

අයදුම්පත් සම්පූර්ණ කර භාරදීම මාර්ගගත (Online) ක්‍රමයටද සිදුකළ හැකිය. (මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ වෙබ් අඩවිය ([www.fgs.ruh.ac.lk](http://www.fgs.ruh.ac.lk)) බලන්න.)

ලේඛකාධිකාරී  
 රුහුණ විශ්වවිද්‍යාලය  
 2022.03.09